

සියලුම හිමිකම් ඇවිරිණි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, පෙරහුරු පරීක්ෂණය- 2025(2026)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II

60 S I,II

පැය තුනයි

අමතර කියවීම් කාලය - මිනිත්තු 10 යි.

අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේ දී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I

උපදෙස්:

- ❖ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- ❖ අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.
- ❖ ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකය සැසඳෙන කවය තුළ (X) ලකුණු යොදන්න.
- ❖ එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් කියවා, ඒවා ද පිළිපදින්න.

පහත සඳහන් සිද්ධිය ඇසුරින් අංක 1 සිට 5 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

- ලිලි වික්‍රමසිංහ අ.පො.ස.(උ.පෙළ) විභාගයෙන් පසු රූපලාවන්‍ය පාඨමාලාවක් සාර්ථකව නිමකළ පසු 'ලිලි සැලෝන්' නමින් ව්‍යාපාර ආයතනයක් නගර මධ්‍යයේ බස් නැවතුම්පොළ අසල කුලියට ගත් ගොඩනැගිල්ලක ආරම්භ කරන ලදී. ඉහළ ගුණත්වයෙන් යුත් සේවාවක් සැපයීම නිසා ගනුදෙනුකරුවන්ගේ ඉහළ ඉල්ලුමක් පවතී. ඇගේ මිතුරියක් වන මලී ව්‍යාපාරයේ සහායකාවක් ලෙස බඳවා ගන්නා ලදී.
1. 'ලිලි සැලෝන්' ආයතනය අයත්වන ව්‍යාපාර සංවිධානය වන්නේ,
(1) ඒක පුද්ගල ව්‍යාපාරයකි. (2) පුද්ගලික සමාගමකි.
(3) සංස්ථාපිත සමාගමකි. (4) හවුල් ව්‍යාපාරයකි.
 2. ඉහත සිද්ධියේ ඇතුළත් නිෂ්පාදන සාධක වන්නේ,
(1) ශ්‍රමය, ප්‍රාග්ධනය, භූමිය (2) ප්‍රාග්ධනය, භූමිය, ව්‍යවසායකත්වය
(3) ශ්‍රමය, ව්‍යවසායකත්වය, ප්‍රාග්ධනය (4) භූමිය, ශ්‍රමය, ව්‍යවසායකත්වය
 3. 'ලිලි සැලෝන්' ආයතනයට අයත් අභ්‍යන්තර පරිසර සාධකයන් හා බාහිර පරිසර සාධකයන් අනු පිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක්ද?
(1) අයිතිකරු, ගනුදෙනුකරුවන් (2) අයිතිකරු, සේවකයා
(3) ගනුදෙනුකරුවන්, අයිතිකරු (4) සේවකයා, අයිතිකරු
 4. ඉහත සිද්ධියේ සඳහන් ව්‍යාපාරය නිෂ්පාදන ස්වාභාවය අනුව,
(1) භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයකි. (2) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකි.
(3) ඒක පුද්ගල ව්‍යාපාරයකි. (4) සේවා සපයන ව්‍යාපාරයකි.
 5. 'ලිලි සැලෝන්' නගර මධ්‍යයේ බස් නැවතුම්පොළ අසල ආරම්භ කිරීම ව්‍යාපාරයට,
(1) ශක්තියකි. (2) දුර්වලතාවයකි.
(3) අවස්ථාවකි. (4) තර්ජනයකි.

පහත තොරතුරු භාවිතයෙන් අංක 6 සහ 7 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

- පසුගිය කාලය තුළ දී සිදුවූ ස්වාභාවික ආපදාවෙන් විපතට පත් වූවන් සඳහා 'සමභි මිතුරු සමාජය' වියළි ආහාර මල්ලක් බෙදා දෙන ලදී.
6. ඉහත සිද්ධියට අනුව මතු වී ඇති මූලික මිනිස් අවශ්‍යතාව වන්නේ,
- (1) සෞඛ්‍ය ය. (2) ආරක්ෂාව ය.
(3) ප්‍රවාහනය ය. (4) ආහාර ය.
7. "සමභි මිතුරු සමාජය" අයත් වන ව්‍යාපාර සංවිධානය දැක්වෙන වරණය කුමක්ද?
- (1) ඒක පුද්ගල ව්‍යාපාරයකි. (2) සමිති සංවිධානයකි.
(3) හවුල් ව්‍යාපාරයකි. (4) සේවා සපයන ව්‍යාපාරයකි.
8. පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේ දී පදනම් කරගනු ලබන ප්‍රමාණාත්මක නිර්ණායකයක් වන්නේ,
- (1) ව්‍යාපාරයේ කීර්තිනාමය යි.
(2) ව්‍යාපාරයේ නිෂ්පාදනවල ස්වාභාවය යි.
(3) ව්‍යාපාරයේ සේවක සංඛ්‍යාව යි.
(4) ව්‍යාපාරයේ වගකීමේ ස්වාභාවය යි.
9. පහත සඳහන් කරුණු අතුරින්, ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ව්‍යාපාරයකට ලැබෙන ප්‍රතිලාභ පමණක් ඇතුළත් වරණය කුමක්ද?
- A. - නෛතික පුද්ගලභාවයක් ලැබීම.
B. - ව්‍යාපාරයේ නාමයේ අයිතිය තහවුරුවීම.
C. - රජයෙන් ණය ලබාගැනීමට පහසුවීම.
D. - රජයෙන් ලබාදෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක් වීම.
- (1) A, B, C (2) B, C, D (3) A, C, D (4) A, B, D
10. දිලාන් සිල්වා තම ජංගම ගිණුම ලංකා බැංකුව - ගාල්ල ශාඛාවේ පවත්වාගෙන යන අතර, තරුෂ ප්‍රනාන්දු සමඟ කළ ගනුදෙනුවක දී ඔහුට ගෙවීමට අවශ්‍ය රු. 50 000 ක මුදල චෙක්පතකින් ගෙවන ලදී. තරුෂ ප්‍රනාන්දු තම ජංගම ගිණුම මහජන බැංකුව මාතර ශාඛාවේ පවත්වාගෙන යයි. මෙම සිදුවීමේ අන්තර්ගත අණලදු හා ආදායකයා අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද?
- (1) තරුෂ ප්‍රනාන්දු, දිලාන් සිල්වා
(2) ලංකා බැංකුව ගාල්ල ශාඛාව, දිලාන් සිල්වා
(3) ලංකා බැංකුව ගාල්ල ශාඛාව, තරුෂ ප්‍රනාන්දු
(4) මහජන බැංකුව මාතර ශාඛාව, තරුෂ ප්‍රනාන්දු
11. පහත ප්‍රකාශ අතුරින්, දේපල රක්ෂණය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද?
- (1) ඔප්පුවේ වටිනාකම රක්ෂිතයාගේ ගෙවීමේ හැකියාව මත තීරණය වේ.
(2) මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමේ දී ඇපයක් ලෙස භාවිතා කළ හැකිවේ.
(3) දේපළකට සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීමට පමණක් වන්දි ගෙවයි.
(4) ඉතිරි කිරීමේ ක්‍රමයක් ලෙස හෝ ආයෝජන මාර්ගයක් ලෙස යොදාගත හැකිය.
12. මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාරිකයන් සඳහා වැඩමුළුවක් පැවැත්වෙන බව කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිලුකා වෙත වට්ස්ඇප් (WhatsApp) පණිවිඩයක් ලැබී ඇත. මෙහි සඳහන් සන්නිවේදන මාධ්‍ය හා ක්‍රමය අනුපිළිවෙලින් දැක්වෙන්නේ,
- (1) වාචික, දුරකථන (2) විද්‍යුත්, වට්ස්ඇප්
(3) විද්‍යුත්, ලිඛිත (4) වට්ස්ඇප්, විද්‍යුත්

13. කළුකර ප්‍රදේශයේ නායයෑම්වලින් අවතැන් වූ ජනතාවට වියළි ආහාර බෙදාදීම සඳහා යොදාගත හැකි වඩාත්ම සුදුසු ප්‍රවාහන මාර්ගය හා ප්‍රවාහන මාධ්‍ය දැක්වෙන පිළිතුර කුමක්ද?
- (1) මහා මාර්ග - ලොරි රථය (2) දුම්රිය මාර්ගය - දුම්රිය
(3) ගුවන් මාර්ගය - හෙලිකොප්ටරය (4) ජල මාර්ග - බෝට්ටු
14. නිර්මලා විසින් ළමා ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, රෙදි ඇතුළු අමුද්‍රව්‍ය ලබා ගන්නා ආකාරය තීරණය කිරීමත් අලෙවිකරණ කටයුතු සඳහා කළමනාකරුවෙකු පත් කිරීමත් ව්‍යාපාරය ආරම්භක දිනම සිදුකරන ලදී. මෙහි ඇතුළත් කළමනාකරණ කාර්යයන් අනුපිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක්ද?
- (1) සැලසුම්කරණය, මෙහෙයවීම (2) සැලසුම්කරණය, සංවිධානකරණය
(3) සංවිධානකරණය, සැලසුම්කරණය (4) ජල මාර්ග - බෝට්ටු
15. ගෘහ භාණ්ඩ අලෙවිසැලක තොග අවසන් කිරීමේ සේල් යටතේ 2025 දෙසැම්බර් 20 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලයේ දී නවීන පන්නයේ සෝෆා ගෘහ භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට 10% ක වට්ටමක් ලබාදීමට තීරණය කර ඇත. ඉහත සිද්ධියෙහි ඇතුළත් අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් වන්නේ,
- (1) මිල, වට්ටම් (2) නිෂ්පාදනය, ස්ථානය
(3) නිෂ්පාදනය, ප්‍රවර්ධනය (4) ප්‍රවර්ධනය, වට්ටම්
16. භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම හා සාමාන්‍ය කොටස් හි ආයෝජනය කිරීම යන ආයෝජන මාර්ග දෙකෙන්ම ලැබෙන ප්‍රතිලාභයක් වන්නේ,
- (1) ලාභාංශ ආදායම් ලැබිය හැකිවීම.
(2) ප්‍රාග්ධන ලාභ උපයාගත හැකිවීම.
(3) ඕනෑම අවස්ථාවක දී මුදල් බවට පත්කළ හැකිවීම.
(4) ණය ලබාගැනීමේ දී ඇප සුරැකුම් ලෙස ඉදිරිපත් කළ හැකිවීම.
17. ගිණුම්කරණයේ අරමුණක් නොවන්නේ මින් කුමක්ද?
- (1) ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන්න දැන ගැනීම සඳහා
(2) සෑම ව්‍යාපාරයක්ම නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා
(3) කිසියම් දිනකට මූල්‍ය තත්ත්වය ගණනය කිරීම සඳහා
(4) ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීම සඳහා
18. පහත සඳහන් ගනුදෙනු තුළින් ව්‍යාපාරයේ හිමිකමට බලපාන ගනුදෙනුවක් වන්නේ,
- (1) රු.500 000 ක බැංකු ණයක් ගැනීම.
(2) රු.80 000 ක උපකරණයක් මිලදී ගැනීම.
(3) රු. 20 000 ක් ණය හිමියන්ට ගෙවීම.
(4) රු. 5 000 ක පොළියක් සහිතව බැංකු ණය වාරිකය ගෙවීම.
19. ගනුදෙනු නිසා ගිණුම්කරණයේ ජනිත වන්නේ පහත කවරක්ද?
- (1) හිමිකම (2) ශේෂ පිරික්සුම
(3) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය (3) ගැනුම් ජ'නලය
20. සිරිමල් ලී බඩු වෙළෙඳසැලක් පවත්වාගෙන යයි. ඔහු කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා රු. 100 000 ක් වටිනා ලී බඩු ණයට මිලදී ගැනීම සටහන් කිරීම සඳහා යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත් නිවැරදිව දැක්වෙන වරණය කුමක්ද?
- (1) ගෙවීම් වවුචරය හා මුදල් පොත
(2) ජ'නල් වවුචරය හා පොදු ජ'නලය
(3) ගැනුම් ඉන්වොයිසිය හා ගැනුම් ජ'නලය
(4) විකුණුම් ඉන්වොයිසිය හා විකුණුම් ජ'නලය

පහත සඳහන් තොරතුරු ඇසුරෙන් 21 සිට 23 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

කුමාරගේ ව්‍යාපාරයේ 2025/12/01 දිනට මූලික ගිණුම්කරණ සමීකරණය පහත දැක්වේ.

වත්කම්	=	හිමිකම	+	වගකීම්
රු.800 000	=	රු. 500 000	+	රු. 300 000

පහත සඳහන් ගනුදෙනු දෙසැම්බර් මාසය තුළ සිදු වී ඇත.

- A. රු. 25 000 ක බඩු තොගයක් ණයට ගැනීම.
B. රු. 10 000 ක බඩු තොගයක් රු. 15 000 කට ණයට විකිණීම.
C. රු. 3 000 ක විදුලි ලාස්තු ගෙවීම.
D. රු. 50 000 ක උපකරණ මිලදී ගැනීම.

21. ඉහත ගිණුම්කරණ සමීකරණයේ මූලික අංගවල වටිනාකම වෙනස් නොවන ගනුදෙනුව වන්නේ කවරක්ද?

- (1) A (2) B (3) C (4) D

22. ඉහත ගනුදෙනු ඇසුරෙන් කුමාරගේ ව්‍යාපාරයේ නිමිකම වෙනස්වීමට බලපාන ගනුදෙනු මොනවාද?

- (1) A හා B (2) B හා C (3) A හා C (4) A හා D

23. කුමාරගේ ව්‍යාපාරයේ ඉහත ගනුදෙනු ගිණුම්කරණ සමීකරණයට යෙදීමෙන් පසු එහි නිවැරදි වටිනාකම දැක්වෙන පිළිතුර කුමක්ද?

වත්කම්		හිමිකම්	වගකීම්
(1) රු. 827 000	=	රු. 527 000 +	රු. 300 000
(2) රු. 827 000	=	රු. 505 000 +	රු. 322 000
(3) රු. 827 000	=	රු. 502 000 +	රු. 325 000
(4) රු. 777 000	=	රු. 477 000 +	රු. 300 000

24. මලිඬුගේ ව්‍යාපාරයේ 2025/12/31 දිනට සුළු මුදල් ශේෂය රු. 800 කි. 2026 ජනවාරි මාසයේ සුළු මුදල් වියදම වන්නේ රු. 5 400 කි. 2026 ජනවාරි මාසය අවසානයේ අග්‍රිමය රු. 500 කින් වැඩි කිරීමට තීරණය කර ඇත. ජනවාරි මාසයේ අවසාන දිනට ප්‍රතිපූර්ණය කළයුතු මුදල වන්නේ,

- (1) රු. 5 100 කි. (2) රු. 5 400 කි. (3) රු. 5 600 කි. (4) රු. 5 900 කි.

25. 2025/12/31 දිනට ව්‍යාපාරයක බැංකු ගිණුමේ ශේෂය රු. 17 800 කි. එදිනට ලද බැංකු ප්‍රකාශනයේ ශේෂය වන්නේ රු. 19 800 කි. මෙම වෙනසට බලපා ඇති හේතුව වන්නේ,

- (1) ස්ථාවර නියෝග අනුව කළ රක්ෂණ ගාස්තු ගෙවීම රු. 2 000 කි.
- (2) තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් රු. 2 000 කි.
- (3) බැංකුව අයකළ බැංකු ගාස්තු හා චෙක්පත් ගාස්තු රු. 2 000 කි.
- (4) නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් රු. 2 000 කි.

26. ණයගැතියෙකුගෙන් ලැබී බැංකුවේ තැන්පත් කරන ලද රු. 6 000 ක චෙක්පත අගරුවීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන දැක්වෙන පිළිතුර කුමක්ද?

- (1) බැංකු ගිණුම - හර රු. 6 000, ණයගැනී ගිණුම - බැර රු. 6 000
- (2) ණයගැනී ගිණුම - හර රු. 6 000, බැංකු ගිණුම - බැර රු. 6 000
- (3) ණයගැනී ගිණුම - හර රු. 6 000, මුදල් ගිණුම - බැර රු. 6 000
- (4) මුදල් ගිණුම - හර රු. 6 000, බැංකු ගිණුම - බැර රු. 6 000

27. ව්‍යාපාරයක භාණ්ඩ ණයට විකිණීමේ දී 10% ක වෙළඳ වට්ටම් ලබාදීම සහ විකුණුම් ඉන්වොයිසිය තුළ 5% ශුද්ධ 60 යන කොන්දේසිය ද ඇතුළත් කර ඇත.

2025/12/01 දින ලකුණු කළ මිල රු. 50 000 ක භාණ්ඩ ණයට විකුණන ලදී. 2025/12/31 දින ණයගැතියා විසින් ණය මුදල පියවන ලදී. ණයගැතියා විසින් ලබාදුන් මුදල හා දුන් වට්ටම් පිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක්ද ?

- | | |
|-----------------------------|-----------------------------|
| (1) රු. 42 750 හා රු. 2 250 | (2) රු. 45 000 හා රු. 5 000 |
| (3) රු. 45 500 හා රු. 4 500 | (4) රු. 50 000 හා රු. 5 000 |

28. පහත ගිණුම්කරණ වැරදිවලින් ශේෂ පිරික්සුමේ සමානතාවයට බලපෑමක් ඇති නොකරන ගනුදෙනුව කුමක්ද?

- (1) රු. 5 000 ක දුන් වට්ටම්, ණයගැති ගිණුමේ පමණක් සටහන් කර ඇත.
- (2) රු. 5 000 ක අත්පිට විකුණුම්, විකුණුම් ගිණුමේ රු. 500 ක් ලෙස සටහන් කර ඇත.
- (3) රු. 5 000 ක විකුණුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන් පොත්වලින් මහඟුරි ඇත.
- (4) රු. 5 000 ක ගැණුම් ජ'නලයේ එකතුව ගැණුම් ගිණුමේ සටහන් කර නැත.

29. රු. 3 000ක ලද වට්ටම්, ලද වට්ටම් ගිණුමේ හරට සටහන් කිරීම නිවැරදි කිරීමට අදාළ ද්විත්ව සටහන් වන්නේ,

- (1) අවිනිශ්චිත ගිණුම - හර 3 000, ලද වට්ටම් ගිණුම - බැර 3 000
- (2) ලද වට්ටම් ගිණුම - හර 6 000, අවිනිශ්චිත ගිණුම - බැර 6 000
- (3) අවිනිශ්චිත ගිණුම - හර 6 000, ලද වට්ටම් ගිණුම - බැර 6 000
- (4) ලද වට්ටම් ගිණුම - හර 3 000, අවිනිශ්චිත ගිණුම - බැර 3 000

පහත තොරතුරු භාවිතයෙන් අංක 30 හා 31 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

- නැගෙනහිරු ක්‍රීඩා සමාජයේ 2025/12/31 න් අවසන් වර්ෂයේ පිළියෙල කළ ලැබීම් හා ගෙවීම් ගිණුම පහත දැක්වේ.

නැගෙනහිරු ක්‍රීඩා සමාජය
2025/12/31 න් අවසන් වසර සඳහා
ලැබීම් හා ගෙවීම් ගිණුම

ශේෂය	43 000	ක්‍රීඩා පිටි නඩත්තු වියදම්	12 000
සාමාජික මුදල්	33 000	ක්‍රීඩා උපකරණ	20 000
		විදුලි වියදම්	3 000
		ශේෂය ප/ගෙ	41 000
	76 000		76 000
ශේෂය ඉ/ගෙ	41 000		

අතිරේක තොරතුරු

- එක් සාමාජිකයෙකුගේ වාර්ෂික සාමාජික මුදල රු. 1 000 කි. සාමාජිකයන් 5 දෙනෙකු 2025 වර්ෂයට සාමාජික මුදල් ගෙවා නැත.
- සියළු වියදම් වර්ෂයට අදාළව මුදලින් ගෙවා ඇත.

30. 2025/12/31 න් අවසන් වර්ෂයට අදාළව නැගෙනහිරු ක්‍රීඩා සමාජයේ සාමාජික මුදල් ආදායම වනුයේ,

- | | |
|--------------------|--------------------|
| (1) රු. 28 000 කි. | (2) රු. 33 000 කි. |
| (3) රු. 36 000 කි. | (4) රු. 38 000 කි. |

31. 2025/12/31 න් අවසන් වර්ෂයේ නැගෙනහිරු ක්‍රීඩා සමාජයේ අතිරික්තය වනුයේ,

- | | |
|--------------------|--------------------|
| (1) රු. 3 000 කි. | (2) රු. 18 000 කි. |
| (3) රු. 23 000 කි. | (4) රු. 41 000 කි. |

මල් පෝච්චි නිෂ්පාදනය කරන ආයතනයක ජනවාරි මාසයට අදාළව ලබාදෙන පහත තොරතුරු භාවිතයෙන් අංක 32 හා 33 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

- නිෂ්පාදනය කරන ලද සිමෙන්ති මල් පෝච්චි සංඛ්‍යාව 100 කි.
- මුළු නිෂ්පාදන පිරිවැය රු. 180 000 කි.
- නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය රු. 43 000 කි.
- සෘජු ශ්‍රම පිරිවැය මල් පෝච්චියක් සඳහා රු. 300 කි.
- ප්‍රචාරණ වියදම රු. 5 000 කි.
- නිෂ්පාදන පිරිවැයෙන් 10% ක් ලාභ ඇතිව විකුණුම් මිල තීරණය කරයි.

32. මල් පෝච්චි නිෂ්පාදනයට අදාළ ජනවාරි මාසයේ සෘජු ද්‍රව්‍ය පිරිවැය වනුයේ,

- | | |
|--------------------|---------------------|
| (1) රු.107 000 කි. | (2) රු. 131 700 කි. |
| (3) රු.132 000 කි. | (4) රු. 137 000 කි. |

33. මල් පෝච්චි සියල්ලම ජනවාරි මාසයේ අලෙවියෙන් ලද ලාභය වනුයේ,

- | | |
|-------------------|---------------------|
| (1) රු.1 800 කි. | (2) රු. 13 000 කි. |
| (3) රු.18 000 කි. | (4) රු. 198 000 කි. |

පහත සඳහන් තොරතුරු භාවිත කරමින් අංක 34 සිට 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

- පහත දැක්වෙනුයේ අංජනගේ ව්‍යාපාරයේ 2025/01/01 දිනට පැවති වත්කම් හා වගකීම් වේ.

වත්කම්		
ඉඩම්		200 000
ලී බඩු පිරිවැය	60 000	
(-) සමුච්චිත ක්ෂය	(6 000)	54 000
තොගය		12 000
ණයගැති		24 000
මුදල්		48 000
වගකීම්		
12% බැංකු ණය		100 000
ණයහිමි		30 000

වර්ෂය තුළ සිදුවූ ගනුදෙනු

අත්පිට ගැනුම්		180 000
අත්පිට විකුණුම්		320 000
ණයට විකුණුම්		60 000
ගෙවූ විදුලි බිල		8 000
විකුණුම් සේවක වේතන		36 000
ණයගැති ලැබීම්		40 000
ණයහිමියන්ට කළ ගෙවීම්		18 000
ගෙවූ බැංකු ණය පොළී		7 000
ලැබූ ගොඩනැගිලි කුලී		30 000
ප්‍රචාරණය		4 000

අතිරේක තොරතුරු

- 2025/12/31 ඉතිරි තොගයේ වටිනාකම 18 000 කි.
- ණයගැතියන්ගෙන් රු. 2 000 ක් බොල්ණය කපා හල යුතු වේ.
- ලී බඩු සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 10% බැගින් ක්ෂය කළ යුතු වේ.
- 2025/01/01/ දින සිට මාසික රු. 3 000ට ව්‍යාපාරයේ ගොඩනැගිල්ලෙන් කොටසක් කුලියට දී ඇත.

34. මෙම ව්‍යාපාරයේ 2025/12/31 දිනට මුදල් ශේෂය වනුයේ,

- | | |
|--------------------|---------------------|
| (1) රු.48 000 කි. | (2) රු. 165 000කි. |
| (3) රු.185 000 කි. | (4) රු. 438 000 කි. |

35. 2025/12/31 දිනට ණයගැති ශේෂය වනුයේ,

- (1) රු. 42 000 කි. (2) රු. 44 000 කි. (3) රු. 60 000 කි. (4) රු. 84 000 කි.

36. 2025/12/31 න් අවසන් වර්ෂයේ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ දැක්වෙන බෙදාහැරීමේ වියදම්වල එකතුව වනුයේ,

- (1) රු. 36 000 කි (2) රු. 38 000 කි. (3) රු. 40 000 කි. (4) රු. 42 000 කි.

37. අංජනගේ ව්‍යාපාරයේ 2025/12/31 න් අවසන් වර්ෂයේ විකුණුම් පිරිවැය වන්නේ,

- (1) රු. 162 000 කි. (2) රු. 174 000 කි. (3) රු. 192 000 කි. (4) රු. 230 000 කි.

38. 2025/12/31 න් අවසන් වර්ෂයේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ පෙන්වුම් කරන බැංකු ණය පොළිය වන්නේ,

- (1) රු. 5 000 කි. (2) රු. 7 000 කි. (3) රු. 12 000 කි. (4) රු. 19 000 කි.

39. 2025/12/31 දිනට මෙම ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන නිවැරදි අයිතමයක් වන්නේ,

- (1) ණයහිමි ශේෂය රු 30 000 කි.
(2) 12% බැංකු ණය 93 000 කි.
(3) තොගය රු 12 000 කි.
(4) ලැබිය යුතු ගොඩනැගිලි ආදායම රු 6 000 කි.

40. 2025/12/31 දිනට අංජනගේ ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම්වල ධාරණ අගය වන්නේ,

- (1) රු. 248 000 කි. (2) රු. 254 000 කි. (3) රු. 260 000 කි. (4) රු. 314 000 කි.

සියලුම හිමිකම් ඇවිරිණි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, පෙරහුරු පරීක්ෂණය- 2025(2026)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II

60 S I,II

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය II

උපදෙස් :

❖ පළමුවන ප්‍රශ්නය ඇතුළුව 1 කොටසෙන් ප්‍රශ්න දෙකක් ද, 11 කොටසෙන් ප්‍රශ්න දෙකක් ද බැගින් තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.

1. පහත සිද්ධිය ඇසුරින් අංක (i) සිට (X) දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය කළමනාකරණ උපාධිධාරියෙකු වන සවිමල්, ගම්පහ නගරයේ ප්‍රධාන පෙළේ පාසලක් අසල 10,11 ශ්‍රේණි සඳහා ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයය ඉගැන්වීමේ උපකාරක පන්තියක් 'නැණ සවි ශිල්ප ශාලිකාව' නමින් පවත්වා ගෙන යයි.

ඔහුගේ ඉගෙනුම් කලාව, දක්ෂතාවය සහ සිසු විනය පිළිබඳ පවතින දැඩි අවධානය මෙන්ම සා.පෙළ විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමක පැවතීම යන කරුණු මත සිසු හා දෙමාපියන් අතර 'නැණ සවි ශිල්ප ශාලිකාව' ගම්පහ නගරයේ ජනප්‍රියව ඇත.

2025 දෙසැම්බර් 01 දින නැණ සවි අධ්‍යාපන ආයතනයේ තොරතුරු පහත දැක් වේ.

	රු.
ඉඩම් ගොඩනැගිලි	1 000 000
ලී බඩු	400 000
කාර්යාල උපකරණ	180 000
12% බැංකු ණය	200 000
මුදල්	480 000

2025 දෙසැම්බර් 01 දින නැණ සවි අධ්‍යාපන ආයතනයට තාවකාලික සභායකයින් දෙදෙනෙකු රු.20,000ක මාසික වැටුපකට බඳවා ගන්නා ලදී.

	රු.
පන්ති ගාස්තු ලෙස ලැබීම්	400 000
ලිපිද්‍රව්‍ය හා නිබන්ධන වියදම	80 000
ගොඩනැගිලි අලුත්වැඩියා වියදම්	300 000
ප්‍රචාරණ වියදම්	10 000
ගෙඩි විදුලි වියදම්	6 000
ප්‍රවාහන වියදම්	20 000

2025 දෙසැම්බර් 31 දිනට පහත තොරතුරු සපයා ඇත.

- ලී බඩු හා කාර්යාල උපකරණ වාර්ෂිකව 12% බැගින් ක්ෂය කෙරේ.
- දෙසැම්බර් මාසයේ ලැබිය යුතු පන්ති ගාස්තු රු.20 000ක් වන අතර සේවක වැටුප් ගෙවා නොමැත.
- නැණ සවි ශිල්ප ශාලිකාව පුළුල් කිරීමට සිතූ සවිමල් සාමාන්‍ය පෙළ ප්‍රධාන විෂයයන් උගන්වන ගුරුවරු කිහිප දෙනෙකු 2026 ජනවාරි මාසයේදී බඳවා ගැනීමට තීරණය කරන ලදී.

- (I) (අ) නැණ සවි අධ්‍යාපන ආයතනය අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද?
(ආ) නිෂ්පාදනයේ ස්වාභාවය අනුව මෙම ව්‍යාපාරය කුමන ව්‍යාපාර වර්ගයට අයත්ද?
- (II) (අ) මෙම ව්‍යාපාරය ඉටු කරන මිනිස් අවශ්‍යතාව නම් කර ඊට අදාළ වුවමනාවක් ලියන්න.
(ආ) මෙම ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්වයන් දෙකක් නම් කරන්න.
- (III) (අ) මෙම ව්‍යාපාරයේ දැකිය හැකි ශක්තියක් හා අවස්ථාවක් ලියන්න.
(ආ) මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමට සවිමල් අදහස් කරන්නේ නම් ඊට අදාළ පනත/ප්‍රඥප්තිය කුමක්ද?
- (IV) මෙම සිද්ධියේ සඳහන් වන කළමනාකරණ ක්‍රියාවලියේ සැලසුම්කරණයට හා සංවිධානකරණයට අයත් කාර්යයන් සඳහා නිදසුන බැගින් ලියන්න.
- (V) (අ) මෙම ව්‍යාපාරයේ භාවිතා කරන මූලික පොත් දෙකක් හා ඊට අදාළ මූලාශ්‍ර ලේඛන නම් කරන්න.
(ආ) 2025/12/01 දිනට මෙම ව්‍යාපාරයේ හිමිකම ගණනය කරන්න.
- (VI) 2025/12/31 දිනට මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම් 2 ක් අගයන් සහිතව දක්වන්න.
- (VII) (අ) 2025/12/31 න් අවසන් මාසය සඳහා මෙම ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම්වල ධාරණ අගය කොපමණද?
(ආ) දෙසැම්බර් මාසයේ ලී බඩු ක්ෂය ගිණුම්ගත කිරීමට අදාළ ජ'නල් සටහන ලියා දක්වන්න.
- (VIII) 2025/12/31 දිනට මෙම ව්‍යාපාරයේ මුදල් ශේෂය ගණනය කරන්න.
- (IX) නැණ සවි අධ්‍යාපන ආයතනයේ 2025/12/31 දිනෙන් අවසන් මාසය සඳහා ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්න.
- (X) 2025/12/31 දිනට නැණ සවි අධ්‍යාපන ආයතනයේ හිමිකම කොපමණද?

(ලකුණු 2×10=20)

I කොටස - ව්‍යාපාර අධ්‍යයනය
(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

2. (I) රාජ්‍ය සංස්ථාවක ලක්ෂණ දෙකක් ලියන්න. (ලකුණු 02)
- (II) පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න.
(අ) එක් අවශ්‍යතාවයක් සපුරා ගැනීමට විවිධ ආකාරයේ වුවමනා භාවිතා කළ හැකිය.
(ආ) නිෂ්පාදන සාධකයක් වන ප්‍රාග්ධනය සඳහා ව්‍යාපාරයක කුලියට ගත් ගොඩනැගිල්ල උදාහරණයක් වේ.
(ඉ) සමුපකාර සමිතියක ආරම්භක අවම සාමාජික සංඛ්‍යාව දස දෙනෙක් වේ
(ඊ) ඇතැම් ව්‍යාපාරවල අයිතිකරුවන්ම කළමනාකරුවෝ ද වෙති.
(ලකුණු 02)
- (III) ලක්ෂිණ විසින් සි/ස මිණිපා (පුද්) සමාගම නමින් පාවහන් නිෂ්පාදන ආයතනයක් පවත්වා ගෙන යයි.
(අ) සි/ස මිණිපා සමාගම සපුරාලන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? (ලකුණු 01)
(ආ) ඉහත ව්‍යාපාරය අයත් වන ව්‍යාපාර සංවිධානයේ ලක්ෂණ දෙකක් ලියන්න. (ලකුණු 01)
- (IV) වෝල්ටර් මහතා විසින් පානීය ජලය බෝතල් කර විකිණීමේ ව්‍යාපාරයක් 'Cool Water' නමින් පවත්වා ගෙන යයි.
(අ) වෝල්ටර් මහතා මෙම ව්‍යාපාරයට දායකත්වය දක්වන ආකාර දෙකක් ලියන්න. (ලකුණු 01)
(ආ) කුල් වෝටර් (Cool Water) ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුද? හේතු දක්වන්න. (ලකුණු 01)
(මුළු ලකුණු 08)
3. (I) තොග වෙළඳාමේ ලක්ෂණ දෙකක් ලියා දක්වන්න. (ලකුණු 02)
- (II) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
(අ) හරපතක් (Debit card) ලබා ගැනීම සඳහා බැංකු ගිණුමක් අත්‍යාවශ්‍ය නොවේ.
(අ) ජීවිත රක්ෂණය සඳහා හානිපූරණ මූලධර්මය බලනොපායි.
(ඉ) දුරකථන සංවාදයක් විද්‍යුත් සන්නිවේදනයට පමණක් අයත් වේ.
(ඊ) මාතර ප්‍රදේශයේ කුඩා ගංගාවක් හරහා නව පාලමක් ඉදිකිරීම, මාර්ගය යන ප්‍රවාහන මූලිකාංගයට අයත් වේ.
(ලකුණු 02)

(III) ජනිත් පෙරේරා ඇහලුම් කර්මාන්ත ශාලාවක් පවත්වා ගෙන යන අතර ව්‍යාපාර කටයුතුවල පහසුව සඳහා මහජන බැංකුවේ ජංගම ගිණුමක් ආරම්භ කර පවත්වා ගෙන යනු ලබයි. සියලුම ගෙවීම් කටයුතු ඔහු විසින් රේඛනය කරන ලද චෙක්පත්වලින් පමණක් සිදු කරයි.

(අ) චෙක්පත් රේඛනය කිරීම තුළින් අපේක්ෂා කරන්නේ කුමක්ද?

(ආ) ජංගම ගිණුමක් පවත්වා ගෙන යාමෙන් ව්‍යාපාරයකට ලැබෙන වාසි දෙකක් ලියන්න.

(ලකුණු 02)

(IV) විදුර තම වෑන් රථයෙන් අධිවේගී මාර්ගය හරහා මාතර බලා ගමන් කරමින් සිටියදී ඔහුට හදිසි අනතුරකට මුහුණ දීමට සිදු විය. එහිදී ඔහුගේ වෑන් රථයට හානි වූ අතර ඔහු දුරකථන ඇමතුමක් මගින් ඔහුගේ රක්ෂණ සමාගම දැනුවත් කරන ලදී.

(අ) ඉහත සිදුවීම තුළ අන්තර්ගත රක්ෂණයට සම්බන්ධ වන පාර්ශ්වයන් උදාහරණ සහිතව නම් කරන්න.

(ආ) මෙහි දැක්වෙන ප්‍රවාහනයේ මූලිකාංග උදාහරණ සහිතව ලියා දක්වන්න.

(ලකුණු 02)

(මුළු ලකුණු 08)

4. (I) ස්ථාවර තැන්පතුවක ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ දෙකක් ලියන්න.

(ලකුණු 02)

(II) පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න.

(අ) අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් අතරින් ව්‍යාපාරයකට ආදායම් ගෙන දෙන එකම විචල්‍ය වන්නේ මිලය.

(ආ) සීමාසහිත සමාගමක සාමාන්‍ය කොටස් මිලදී ගන්නා තැනැත්තා එම සමාගමේ අයිතිකරුවන් බවට පත් වේ.

(ඉ) භාණ්ඩාගාර බිල්පත් දිගුකාලීන ආයෝජන මාර්ගයකි.

(ඊ) මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා වෙළෙඳපලට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදනයක් වේ.

(ලකුණු 02)

(III) දුටුගැමුණු මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක මණ්ඩලය විසින් ගංවතුරෙන් ආපදා තත්ත්වයට පත් වූ සිසු දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. එම වැඩසටහනේ කාර්යයන් වෙත වෙනම පහත පරිදි පෙළගස්වන ලදී.

A. පාසල් උපකරණ එකතු කිරීම සඳහා කමිටුවක් පත් කිරීම.

B. මෙම කමිටුව නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම.

C. පාසල් උපකරණ ලබා දෙන දිනය, වේලාව හා ස්ථානය තීරණය කිරීම.

D. පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේදැයි තහවුරු කර ගැනීම.

ඉහත එක් එක් පියවරයන්ට අදාළ කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යයන් නම් කරන්න.

(ලකුණු 02)

(IV) (අ) ඉලක්ක වෙළෙඳපල යන්න හඳුන්වන්න.

(ලකුණු 01)

(ආ) බිස්කට් නිෂ්පාදන ආයතනයක් නව බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කර බිස්කට් පැකට්ටුවක් රු.50ට අලෙවි කරන ලදී.

මෙම සිද්ධියේ සඳහන් අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් දෙකක් නම් කරන්න.

(ලකුණු 01)

(මුළු ලකුණු 08)

II කොටස - ගිණුම්කරණය
(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

5. (I) ව්‍යාපාරයක ආදායම යන්න නිර්වචනය කරන්න. (ලකුණු 02)
- (II) ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු දෙකකට අදාළ ද්විත්ව සටහන් පහත දැක් වේ. එම ද්විත්ව සටහන්වලට අදාළ ගනුදෙනුව ලියා දක්වන්න. (ලකුණු 02)

(අ) මුදල් ගිණුම හර රු. 9 000
දුන් වට්ටම් ගිණුම හර රු. 1 000
ණයගැති ගිණුම බැර රු.10 000

(ආ) ගැනිලි ගිණුම හර රු.12 000
ගැණුම් ගිණුම බැර රු.12 000

- (III) හිරුක උපකරණ අලුත්වැඩියා කිරීමේ සේවා සපයන ව්‍යාපාරයක් පවත්වා ගෙන යයි. 2026.01.01 දිනට හිරුකගේ ව්‍යාපාරයේ මුලු වත්කම් රු.400 000 ක්ද මුලු වගකීම් රු.150 000 ක්ද විය. මෙම ව්‍යාපාරයේ ජනවාරි මස පළමු සතිය තුළ සිදු වූ ගනුදෙනු පහත දැක් වේ.

01/02 රු.15 000ක උපකරණ අලුත්වැඩියා ද්‍රව්‍ය මිලදී ගැනීම.

01/03 හිරුකගේ නිවසේ දුරකථන බිල රු.6 500 ව්‍යාපාරයේ මුදලින් ගෙවීම.

01/05 උපකරණ අලුත්වැඩියා කිරීමෙන් රු.25 000ක ආදායමක් ලද අතර ඒ සඳහා වැය වූ උපකරණ අලුත්වැඩියා කිරීමේ තොගයේ වටිනාකම රු.10 000කි.

01/07 හිරුකගේ පෞද්ගලික මුදලින් රු.8 000ක ව්‍යාපාරයේ ණය හිමියෙකු පියවන ලදී.

අවශ්‍ය වන්නේ,

- (අ) ඉහත ගනුදෙනු හිරුකගේ ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය දැක්වීම (පිළිතුරු සැපයීම) සඳහා පහත ආකාරයේ ආකෘතිය භාවිතා කරන්න.

ගනුදෙනු අංකය	දිනය	වත්කම් (රු.)	හිමිකම් (රු.)	වගකීම් (රු.)
	1/2	+15 000 (තොගය) -15 000 (මුදල්)		

(ලකුණු 03)

- (ආ) ඉහත ගනුදෙනුවලින් පසු 2026/01/07 දිනට හිරුකගේ ව්‍යාපාරයේ හිමිකම ගණනය කරන්න.

(ලකුණු 01)

- (IV) සෙහන්සාගේ ව්‍යාපාරයේ ණයට විකුණුම් පිළිබඳ තොරතුරු පහත දැක් වේ.

දිනය	ඉන්වොයිසි අංකය	ගැණුම්කරු	ඉන්වොයිසි වටිනාකම (රු.)
2026.01.06	014	සජිත්	18 000
2026.01.10	015	අජිත්	13 000
2026.01.18	016	විජිත්	30 000

ඉන්වොයිසි වටිනාකම රු.20 000 ඉක්මවන විට 10% ක වෙළෙඳ වට්ටමක් ලබා දීම ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වේ.

අවශ්‍ය වන්නේ,

(අ) ඉහත ගනුදෙනු සෙහන්සාගේ විකුණුම් ජ'නලයේ සටහන් කිරීම.

(ආ) 2026.01.31 දිනට විකුණුම් ජ'නලයේ ගනුදෙනු ලෙජර ගිණුම්වල සටහන් කිරීම.

(ලකුණු 04)
(මුළු ලකුණු 12)

6. (I) (අ) 'සුළු මුදල් අග්‍රිමය' යනු කුමක්ද?

(ආ) සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමට අදාළ ද්විත්ව සටහන ලියා දක්වන්න.

(ලකුණු 02)

(II) පොත් මුද්‍රණය කරනු ලබන 'සසිරි' පොත් ප්‍රකාශන ආයතනයේ 2026 ජනවාරි මාසයේ දරණ ලද වියදම් කිහිපයක් පහත දැක් වේ. පහත එක් එක් වියදමට අදාළ නිෂ්පාදන පිරිවැය මූලිකාංගය ලියන්න.

මුද්‍රණ යන්ත්‍ර ක්ෂය රු.8 000

කඩදාසි මිලදී ගැනීම සඳහා වියදම රු.55 000

පොත්වල කතෘත් සඳහා ගෙවූ මුදල රු.20 000

පොත් සැකසීම සඳහා භාවිතා කරන ගම් සඳහා රු.3 000

(ලකුණු 02)

(III) රුවනිගේ ව්‍යාපාරයේ 2026 ජනවාරි මාසයේ පිළියෙල කරනු ලැබූ බැංකු ගිණුම පහත දැක් වේ.

බැංකු ගිණුම

දිනය	විස්තරය	ස.පි. අංකය	වටිනාකම	දිනය	විස්තරය	ස.පි. අංක ය	වටිනාකම
01/01	ශේෂය ඉ/ගෙ		22 000	01/03	වැටුප් (490826)		15 000
01/05	වෙක්පන(252431)		9 000	01/07	නිමල් (490827)		5 000
01/08	මුදල්		25 000	01/12	කමල් (490828)		7 000
01/13	වෙක්පන(351175)		31 000	01/17	කඩකුලී(490829)		8 000
01/30	වෙක්පන (127462)		10 000				
			97 000	01/31	ශේෂය ප/ගෙ		62 000
							97 000

අමතර තොරතුරු,

රුවනිගේ ව්‍යාපාරයේ 2026 ජනවාරි මාසය සඳහා ලද බැංකු ප්‍රකාශනයේ ශේෂය බැංකු ගිණුමේ ශේෂයට වඩා වෙනස් විය.

බැංකු ප්‍රකාශනයේ හා බැංකු ගිණුමේ ආරම්භක ශේෂ සමාන විය. වෙනසට හේතු පහත දැක්වේ.

- 2026 ජනවාරි 31 දින වන විට අංක 127462 දරණ වෙක්පන උපලබ්ධි වී නොමැත.
- 2026 ජනවාරි 31 දින වන විට නිකුත් කළ වෙක් අංක 490827 දරණ වෙක්පන මෙතෙක් බැංකුවට ඉදිරිපත් වී නොමැත.
- 2026 ජනවාරි මාසය සඳහා බැංකුව විසින් අය කළ ගාස්තුව රු.1 000කි.

අවශ්‍ය වන්නේ,

2026 ජනවාරි මාසය සඳහා බැංකුව විසින් ව්‍යාපාරයට එවන ලද බැංකු ප්‍රකාශය පිළියෙල කිරීම.

(ලකුණු 04)

(IV) බිමල්ගේ ව්‍යාපාරයේ 2025.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හර හා බැර තීරුවල එකතුව සමාන නොවීය. වෙනසට හේතු පහත දැක් වේ.

- ගොඩනැගිලි අලුත්වැඩියා වියදම රු.20 000 ගොඩනැගිලි ගිණුමේ හරට සටහන් කර තිබීම.
- ණයගැතියන්ගෙන් ලද රු.15 000ක් මුදල් සඳහා පිළියෙල කළ ලදුපත අස්ථානගත වී ඇත.
- බැංකු ණය ගැනීම රු.100 000 බැංකු ණය ගිණුමේ රු.10 000ක් ලෙස සටහන් කිරීම.

අවශ්‍ය වන්නේ,

ඉහත වැරදි නිවැරදි කිරීමට අදාළ ජ'නල් සටහන් සංලක්ෂ්‍ය ද සහිතව පොදු ජ'නලයක ලියා දක්වන්න.

(ලකුණු 04)
(මුළු ලකුණු 12)

7. (I) (අ) ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ඇතුළත් වන ගිණුම්කරණ මූලිකාංග දෙක ලියන්න. (ලකුණු 02)

(ආ) අත්සර ක්‍රීඩා සමාජයේ 2025/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සපයා ඇත.

- සාමාජික සංඛ්‍යාව 500 කි.
- මාසික සාමාජික ගාස්තුව රු.100 කි.
- වර්ෂය තුළ සාමාජික මුදල් ගෙවූ සාමාජික සංඛ්‍යාව 450 කි.

අවශ්‍ය වන්නේ,

ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු සාමාජික මුදල් හා ලැබීම් හා ගෙවීම් ගිණුම තුළ ඇතුළත් කළ යුතු සාමාජික මුදල වෙත වෙනම ගණනය කරන්න. (ලකුණු 02)

(II) දිත්සරගේ වෙළෙඳ ව්‍යාපාරයේ 2025.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම පහත දැක් වේ.

විස්තරය	හර (රු)	බැර (රු)
ප්‍රාග්ධනය		700 000
ගැණුම්	350 000	
බඩු තොගය (2025/01/01)	20 000	
විකුණුම්		950 000
ගෙන ඒමේ කුලී	5 000	
ණයගැතියෝ	50 000	
ණයහිමියෝ		62 000
ඉඩම් හා ගොඩනැගිලි (පිරිවැය)	700 000	
ලී බඩු හා උපකරණ (පිරිවැය)	200 000	
බෙදාහැරීම් රථ (පිරිවැය)	600 000	
බෙදාහැරීමේ රථ ක්ෂය වෙන් කිරීම (2025/01/01 දිනට)		70 000
10% බැංකු ණය		200 000
ගෙවූ ණය පොලී	16 000	
විදුලි ගාස්තු	9 000	
ප්‍රචාරණ වියදම්	6 000	
වැටුප් හා වේතන	25 000	
මුදල් ශේෂය	7 000	
බැංකු අයිරාව		10 500
දුන් වට්ටම්	2 000	
ලද වට්ටම්		1 500
බොල් ණය	4 000	
	1 994 000	1 994 000

අමතර තොරතුරු

- 2025/12/31 දිනට ඉතිරි බඩු තොගය රු.50 000කි.
- ලී බඩු උපකරණ 10% හා බෙදාහැරීමේ රථ 20% වාර්ෂිකව සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතුය.
- ණයගැතියන්ගෙන් රු.5 000 බොල් ණය ලෙස කපාහැරිය යුතුය.

අවශ්‍ය වන්නේ,

- දිත්සරගේ ව්‍යාපාරයේ 2025/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය (ලකුණු 04)
- 2025/12/31 දිනට දිත්සරගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය (ලකුණු 04)

(මුළු ලකුණු 12)